

ඒන්. එම්. ලක්මිණී රාධිකා  
සහකාර අධික්ෂක  
පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය, මධ්‍යම පරිසර අධිකාරීය

## සොබාදානමට ඉඩිනසර සලකන ජේව විවිධත්වය

ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාව විවිධ ගාක හා සත්ත්ව විශේෂ අනුන වූ විවිධ පරිසර පද්ධතින් වලින් පොහොසත් වූ රටක් බව ලිඛිත ඉතිහාසයේ සඳහන් වේ.

මිනිදු මහරජතන් වහන්සේ ශ්‍රී ලංකාවට වශ්‍යම කළ අනුරුදු යුගයේ දී ව්‍යවද මිනින්තල පර්වතය අසල විද්‍යාමාන වූ ජේව විවිධත්වයේ අසිරිය සොබා දානමට ඉඩිනසර සැලසු ආකාරය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලියවුතු ග්‍රන්ථවල සතිවුහන් වී ඇත. මිනිදු මහරජතන් වහන්සේ දේවානම් පියතිස්ස රුපගෙන් අසා ව්‍යාපෘති “අඩු පැහැය” ට අදාළ ප්‍රශ්නාවලියෙන් රාජ්‍ය පාලකය සතුව තිබූ පාරිසරික සවියාලික බව මොනට පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ ජේව විවිධත්වය පිළිබඳ සාධනීය කරුණු අඩංගු අඩු පැහැයට අදාළ ප්‍රශ්නාවලියෙන් ප්‍රශ්න සහ පිළිතුර වෙත මදුකට අවධානය යොමු කරමු.

“මහරජ, මේ ගසේ නම කුමක්දී?”

“ස්වාමීති, මෙය අඩු ගසකි”.

“මේ ගස හැර තවත් අඩු ගස් තිබේදී?”


“විසේය තවත් බොහෝ අඩු ගස් ඇත”.

“මේ අඩු ගසත් ඒ අඩු ගසුත් හැර තවත් ගස් තිබේදී?”

“බොහෝ ගස් ඇත. විහෙන් එවා අඩු ගස් නොවේ”.

“රජතුමනි, ඒ අඩු ගසුත් අඩු නොවන ගසුත් හැර වෙනත් ගස් තිබේදී?”

“විසේය ස්වාමීති, ඒ මේ අඩු ගසයි”.



මිනින්තලා පර්වතය අසල සොබා දානමේ අවකාශය පරිසර පද්ධතිවල විවිධත්වයේ අසිරියෙන් සැරසී ඇති අයුරු

(මුළාගු- අන්තර්පාලය)

මෙම පිළිතුරේවලින් අතිත ශ්‍රී ලංකාවේ පැවති ගාක විශේෂවල විවිධත්වය සහ ඒ පිළිබඳව දේවානම් පියතිස්ස රුප සතුව තිබූ දැනුම පැහැදිලි වේ.

වික්සන් ජාතින්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිනින්තල සම්පූර්ණ මගින් දී ඇති තිර්වවනය අනුව ජේව විවිධත්වය යනු “හොමික, සම්බැංක සහ අනෙකුත් පරිසර පද්ධතින් සහ පාරිසරික සංකීර්ණ අධ්‍යාල්‍ය සියලුම මුළාගුන්හි අඩංගු සහ එවායේ කොටසක් වන පීට වස්තුන් අතර ඇති වෙනස් වීමේ හැකියාව ද, ඒ වී පිළි (ඇත් හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය ද වේ”.

පරිසරයේ තීරසාර බව ආරක්ෂා කිරීම සඳහා ජෙව් විවිධත්වය ඉනා වැදගත් වේ. විඛැවීන් ජෙව් විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා විවිධාකාරයේ ගෝලීය සම්මුතින්, ප්‍රයුජ්තින් සහ දේශීය වශයෙන් වෙනත් නීතිමය අනුපහත් බහුමත ඇත. ඒ අතරන් 1992 ජූනි 3-14 දක්වා බුසිලයේ රියෝ ද පැනයිරෝහි දී පැවැත්වූ ‘පෘථිවී සම්මුළුව ලෙස හැඳුන්වෙන විස්සන් ජාතින්ගේ පාරිසරික හා සංවර්ධනය පිළිබඳ සම්මුළුවේදී තීරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී ඇති ජෙව් විවිධත්වය පිළිබඳ සම්මුතිය අත්සන් කිරීම සඳහා විවෘත කරන මදී. විය 1993 ජූනි 4 වන දින දක්වා රාජ්‍ය භායකයින්ට අත්සන් තැබීම සඳහා විවෘතව පැවති අතර ඒ වන විට අත්සන් 168 ක් ලැබේ තිබුණි. 1993 දෙසැම්බර් 29 වන දින ජෙව් විවිධත්වය පිළිබඳ සම්මුතිය බලාත්මක විය.

මොව ජෙව් විවිධත්වය සම්බන්ධ පුදේශ 18 න් “වනාන්තර” ද ප්‍රධාන පුදේශ වේ. වනහරණයට විරෝධ වූ, වනාන්තර සංරක්ෂණයකර කළමනාකරණයට යටත් වූ රටව් තීරසාර සංවර්ධනය කර යොමු කරන ජාතික වැඩසටහන් සකස්කාට ක්‍රියාත්මක කිරීමට රියෝ සම්මුළුවේදී සම්මත කරන ලද 21 වන නෙය පත්‍රයෙහි 11.12(අ) පරිච්ඡේදය වැදගත් වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වනාන්තර සංරක්ෂණය කර කළමනාකරණය කර තීරසාර සංවර්ධනයක් සඳහා මෙහෙයුමට 1995 දී ප්‍රථම වරට ජාතික වන ක්ෂේත්‍ර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.

### **පෘථිවී සොබාදම ජෙව් විවිධත්වය සඳහා ඕඩහසර සලකා ඇති අශ්‍රරු**

පෘථිවී වටා හැගෙනහිර සීට බටහිර දිගාවට වෙනස් දේශගුණයක් සහිත පුදේශ පැවතිර ඇත. අඟ්‍රාල පුදේශවල පවතින සාමාන්‍ය දේශගුණය සහ සාමාන්‍ය වර්ෂාපතනය වැනි විවිධ දේශගුණික පරාමිතින් භාවිත කරන් විවිධ දේශගුණික කළප වර්ෂිකරණය කර ඇත. මෝකයේ කිසියම් කළපයක පවතින දේශගුණික පරාමිතින් අනුව පෘථිවී දේශගුණික කළප ගණනාවකට බෙදිය හැකිය. ඒ අනුව උග්‍රීය, සෞම්‍ය හා නිව්‍යතන කළපීය වශයෙන් ප්‍රධාන දේශගුණික කළප තුනක් හඳුනාගෙන ඇත. උණුසුම්. ශ්‍රීලංකා සහ ශ්‍රී දේශගුණයන් පවතින සෞම්‍ය කළපවල ජෙව් විවිධත්වය, නිවර්තන කළපීය ජෙව් විවිධත්වයට වඩා අඩුවන අතර කඩ මුදන් සහ කාන්තාර වැනි සීතල හෝ වියලි තත්වයන් ඇති කළපවල ජෙව් විවිධත්වය රිටත් වඩා අඩුවේ. විවිධ දේශගුණික කළපවල පිහිටීම හේතුවෙන් විවිධ පරිසර පද්ධතින් අතර දක්නට ලැබෙන විවිධත්වය පරිසර පද්ධති විවිධත්වය ලෙස හඳුන්වනු ලැබේ.

### **ශ්‍රී ලංකාවේ ජෙව් විවිධත්වය**

ප්‍රමාණයෙන් කුඩා ව්‍යව ද ශ්‍රී ලංකාවේ විවිධ පුදේශවල දැකිය හැකි වෙනස් දේශගුණික තත්වයන් හා තුළ ලක්ෂණ හේතුවෙන් රට තුළ පුවැල් පරිසර පද්ධති ව්‍යාප්තියක් දැක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාව ඉනා ඉහළ ජෙව් විවිධත්වයකට උරුමකම් කියයි. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති, රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති, රට වටා ඇති වෙරළඩඩ හා සාගරික පරිසර පද්ධති සහ කෘෂිකාර්මික පරිසර පද්ධති, ශ්‍රී ලංකාවේ අසිරීමන් ජෙව් විවිධත්වයට ඉඩහසර සලසනුයේ දකුණු ආසියාවේ ඉහළම ජෙව් විවිධත්වය ශ්‍රී ලංකාවට උරුම කිරීමෙනි.

## ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආණිත පරිසර පද්ධතිවල ජෙව විවිධත්වය

ශ්‍රී ලංකාවේ ජෙව විවිධත්වය උපරිම වගයෙන් දක්නට ලැබෙන ස්ථාන ලෙස වනාන්තර පරිසර පද්ධති හැඳින්වය හැකිය. වනාන්තරයක් යනු පැලැට්, පැදුරු සහ විශාල ගස් අශ්‍රාල විවිධ වර්ගයේ වැළැ සහ විවිධ අඩිගාක වලින් සමන්විත අධික ගාක සනන්වයක් සහිත විශාල පුදේශයකි. වනාන්තරයේ දක්නට ලැබෙන විවිධ කුඩා පරිසර පද්ධතින් තුළ වුවද අභාෂ පරිසරයට අනුවර්තනය වූ මහේක්ෂීය මෙන්ම අන්වික්ෂීය ජීවීන් විශාල සංඛ්‍යාවක් අපුරු විවිධත්වයක් විද්‍යාපාමින් පිටත් වේ.



ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය (මුලානුය - සුරක්මු සිංහරාජ මුහුණු පොත)

ශ්‍රී ලංකාවේ ආවේණික ගාක විශේෂවලින් 90%කට සහ ආවේණික සතුන් 75% කට පමණ නිත භූමියක් සේ සැලකෙන තෙන් කළුපීය වැසි වනාන්තර විශේෂයනක ලෙස ජෙව විවිධත්වයෙන් පොහොසත්ය. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති නිව්‍යතන වර්ෂා වනාන්තරයකට කඩුම උඩහරණයකි. සිංහරාජ වනාන්තරයටම ආවේණික ක්ෂීරපායි හා සමන්ල විශේෂ 50% කටත් වඩා ජීවත් වන අතර වියටම ආවේණික පරිසර කළුපායකින් යුතුවන බැවින් 1988 වර්ගයේ දී සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

## ශ්‍රී ලංකාවේ තෙත් බිම් හා ඒ ආණිත පරිසර පද්ධතිවල ජෙවවිවිධත්වය

තෙත්කිම්, ජෙව විවිධත්වයේ තිශ්‍රිගෙය ලෙස සැලකේ. විවිධ ගාක සහ සත්ත්ව ගහණුයන් ගෙන් පිරි ජලාණිත පුදේශ වන තෙත්කිම්, පරිසරයට ඉටුකරන මෙහෙය ඉමහත් වේ.


ශ්‍රී ලංකාවේ ඇති ස්වභාවික තෙත් බිම් ලෙස පිටාර තැනීනා, ගොහොරැ බිම්, ඇල, බොල, ගංගා, ඔය, ජලාණ, පොකුණු, සහ විශ්ලේෂු වැනි තෙත් බිම් හා ඒ ආණිත පරිසර පද්ධති නිර්ක්ෂණය කළ හැක. දිවයිනේ බොහෝ පුදේශවල දක්නට ඇති තෙත් බිම් අභ්‍යන්තර විට වනාන්තර පරිසර පද්ධතින් තුළ වුව ද පිහිටා ඇත්තේ වනාන්තරයේ අලංකාරය වර්ධනය වන ආකාරයටය.

ශ්‍රී ලංකාවේ වනාන්තර පුදේශයේ පිහිටා ඇති වගරු වනාන්තරය පරිසර ආරක්ෂණ පුදේශයක් බවට පත්කර ඇත්තේ “සුවද” සහ වදුවී ගිය බවට රතු දැන්තපොතට ඇතුළත්ව තිබූ “හොරවැල්” යන එක දේශීය ගාක පිහිටා ඇති ලෝකයේ විකම තෙත් බිම විය වන බැවිනි. කළ ගගේ අනු ගංගාවක් වූ කුඩා ගගේ පිටාර තැනීනේ පිහිටා ඇති වනාන්තරය වැඩිහිටි ගාක හා සතුන් විශාල සංඛ්‍යාවකට නිවහන සපයයි.



වතුරාන පුදේශයේ පිහිටා ඇති වගුරු වත්තන්තරය  
(මුලාශ්‍රය - ජායාරූප එකතුව: ප්‍රසීඩ් රාජතේව)

පරිසරයේ අලංකාරය, මහස්කාන්ත බව මෙන්ම සෞන්ද්‍රයාත්මක බව ද වැඩි කිරීමට තෙත්ධිමක ආසිරය සමත් වේ. විශේෂ විවිධන්වය පෝෂණය කරන්නා වූ විවිධ ගාක සහ සත්ත්ව ගහණයන් තෙත්ධිම් පරිසරය තම නිවහන කරගෙන ඇත්තේ විශේෂිත තෙත්ධිම් පරිසරයක විශේෂිත වූ පාරිසරක අනුවර්තනයන් ද ඇතිවය. කොළඹ නගරය තුළ පිහිටි ක්ෂේම තුම්පයක් ලෙස සැලකෙන තලංගම වැව තෙත්ධිමක ආසිරය විද්‍යාතාන වන කදිම තෙත්ධිම් පරිසර පද්ධතියකි.



තලංගම වැව (මුලාශ්‍රය - ජායාරූප එකතුව: රැක්මල් රත්නායක)

ඡිල්, නෙළුම්, මානෙල් වැනි ජලර ගාකවලින් අනුන තලංගම වැව සහ ඒ අවට පුදේශ නිවහන කරගන් පක්ෂීන්, කබරයින් සහ තලගොයින් වැනි උරගයින් දේම බත් කුරන්, සමනුලුන් සහ වදුරන් වැනි වෙනත් සතුන් ද විද්‍යාතාන පාන ආසිරය සෞන්ද්‍රයාත්මක වේ.

තලංගම වැව සහ ආණිත පුදේශයේ ඉහළ සත්ත්ව විශේෂ විවිධන්වයක් ඇති අතර කුරුල්ලන් විශේෂ 100 ක් පමණ ද (සංකුමත්තිකයන් 13 ක්), උරගයින් විශේෂ 30 ක් පමණ ද ක්ෂේරපායින් විශේෂ 15 ක් පමණ සහ මිරදිය මත්ස්‍ය විශේෂ 40 පමණ ද වී අතර වේ. මෙම පුදේශයේ සුවිශේෂත්වය හා වැදුගත්කම හඳුනාගත් මධ්‍යම පරිසර අධිකාරය, තලංගම වැව හා ඒ අවට විශේෂිත වූ පරිසරය 2007 වර්ෂයේ දී පරිසර ආරක්ෂණ පුදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ එහි පවතින අප්‍රාථම පෙළව විවිධන්වය ද සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකාවේ වෙරළාසන්න තෙත් බිම් පරිසර පද්ධති ලෙස ගං මෝය හා කලපු, මුහුදු තෘත්ත නුම්, උවත් වගුරු, කොරුපර සහ කබොලාන පරිසර පද්ධති හඳුනාගත හැක. මෙවත් වෙරළාසන්න තෙත් බිම් ද රටට විශේෂය ජනක සෞන්ද්‍රයාත්මක පෙළව විවිධන්වයක් උරුම කර දෙන්නේ විවිධ විශේෂවල ගාක හා සතුන් සඳහා අපුරු වාසස්ථාන තිළිනා කරමිනි.



කලපු සහ කඩොලාන තෙත් බිම් පරීකර පද්ධති  
(මුලාශ්‍රය - ජායාරූප එකතුව: රැක්මල් රත්නායක)

වෙරළ ආසන්නේ දක්නට ලැබෙන කොරල්පර ද ජේව් විවිධත්වයෙන් ඉතා ඉහළ තෙත්ඩිම් වර්ගයකි. ජීවීන් විශේෂ ගණනාවකට නිවහන සපයන කොරල්පර, වෙරළ බාඳනය වළක්වා අගනා පාර්සරික සේවාවක් ඉටුකරයි. තෙත්ඩිම්වල භාවිතයෙන්, අගයන් සහ ගුණාංගයන් ඉතා ඉහළ මට්ටමක පවතින අතර පරීකරයේ සේවාභාවික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා බෙහෙවින් දායක වේ.

### ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පරීකර පද්ධති

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික බේශ වගාචන් සහිත රටකි. ව්‍යුත්වල, පමණුරු, අල වර්ග මෙන්ම කුලබඩු සපයන බේශ වැනි කෘෂිකාර්මික බේශ වගාචන් හේතුවෙන් ද සහ්ව නිෂ්පාදන සඳහා සතුන් ඇති කිරීම හේතුවෙන් ද ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පරීකර පද්ධතිවල ජේව් විවිධත්වය ප්‍රෝෂණය වේ.

### ශ්‍රී ලංකාවේ විශේෂ විවිධත්වය

යම් ප්‍රදේශයක ජීවත්වන විවිධ විශේෂවලට අයත් ජීවීන් (ගාක, සතුන්) අතර දක්නට ඇති විවිධත්වය, විශේෂ විවිධත්වය නම්න් භැඳින්වේ. ජීව විශේෂ මිලියන ගණනක් මිහිපිට දක්නට ලැබෙන අතර යම් පරීකර පද්ධතියක ජීවත් වන ජීව විශේෂ අතර පවතින විවිධත්වය විශේෂ විවිධත්වය නම් වේ.

භාක සහ ගාක, සත්ත්ව සහ සත්ත්ව හෝ ගාක සහ සත්ත්ව යන ජීවීන් අතර විද්‍යාමාන වන විශේෂ විවිධත්වය, පරිසර පද්ධතියක ඇති හෝතික සාධක අනුව තීරණය වේ. නිවර්තන කලාපයේ ද්‍රව්‍යිනක් ලෙස භූද්‍රකලාව පිහිටි රටක් වේම හෝතුවෙන් නිසා රටවම ආවේණිකවන ගාක හා සත්ත්ව විශේෂ සහිත වූ ඉහළ විශේෂ විවිධත්වයක් ශ්‍රී ලංකාවේ දක්නට ඇති බැවිල් ශ්‍රී ලංකාව ලෝකයේ ජෙව විවිධත්වයෙන් ඉහළ රටවල් 25 අතර ද සටහන් වේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මිරදිය කකුල් විශේෂ 51 න් විශේෂ 50 ක් ද, සමන්ව විශේෂ 248 න් විශේෂ 33 ක් ද, මිරදිය මසුන් විශේෂ 100 කට අධික ප්‍රමාණයෙන් විශේෂ 50 කට ආසන්න ප්‍රමාණයක්ද, උහය ජීවීන් විශේෂ 120 කට ආසන්න ප්‍රමාණයකින් විශේෂ 105 ක් පමණ ද, උරග විශේෂ 230 කට අධික ප්‍රමාණයෙන් විශේෂ 145 කට ආසන්න ප්‍රමාණයක්ද, පක්ෂී විශේෂ 500 කට අධික ප්‍රමාණයෙන් විශේෂ 33 ක්ද, ක්ෂේරපායින් විශේෂ 125 කට අධික ප්‍රමාණයෙන් විශේෂ 18 ක් පමණ ද, කුරන් (ඩත්කුරන් සහ ඉරවුකුරන්) විශේෂ 130 කට ආසන්න ප්‍රමාණයකින් විශේෂ 50 කට අධික ප්‍රමාණයක්ද, සපුෂ්ප ගාක විශේෂ 3368 කට ආසන්න ප්‍රමාණයකින් විශේෂ 875 කට අධික ප්‍රමාණයක්ද ශ්‍රී ලංකාවට ආවේණික වේ.

(මුලාශ්‍රය -2012 රතු දත්ත වාර්තාව සහ 2012 වර්ෂයෙන් පසු පළවු පළදේෂණ වාර්තා)

ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂී විශේෂ විවිධත්වය සොබා දහම විවිතවත් කරන ආකාරය පහත දැක්වෙන ජායාරෘපවලින් පැහැදිලි වෙයි.



සිංහරාජයේ සරසන චීකදේශීය පක්ෂීන් වන වලි තුළු සහ කැනිබෙල්ලා

(මුලාශ්‍රය - ජායාරෘප විකුත්ව: රැක්මල් රත්නායක)

### ශ්‍රී ලංකාවේ ජාන විවිධත්වය

වික් ජීවියෙක් තවත් ජීවියෙක්ගෙන් වෙනස්වන්හෝ ජාන විවිධත්වය හෝතුවෙනි. වික් වික් ජීවීන්ගේ සෙසු න්‍යාම්පියේ ඇති DNA (චියොක්සි රැසිබෝ තියුක්ලික් ඇසිඩ්) නමැති න්‍යාම්පිය

අම්ල හෙවත් ජාන අතර පවතින විවිධත්වය ජාන විවිධත්වය හෙවත් ප්‍රවේශීක විවිධත්වය නම් වේ. ශ්‍රී ලංකාව ජාන විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි. ශ්‍රී ලංකාව ඇතැම් ගාස විශේෂයන්ට අදාළව විශාල ප්‍රහේද සංඛ්‍යාවක් දක්නට මැබෙන්නේ ඉහළ ජාන විවිධත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

### පෙශව විවිධත්වයේ වැදගත්කම

- පරිසරයේ තීරසාර බව ආරක්ෂා කිරීම සඳහා පෙශව විවිධත්වය ඉතා වැදගත් වේ.

පැවැවියේ වැදගත්ම පරිසර පද්ධතිවලින් විකක්වන වනාන්තර, ජීවීන්ට නිජ භූමියක් ලෙසද ජල ව්‍යුය, කාබන් ව්‍යුය, නයිට්‍රොස් ව්‍යුය විධිමත්ව ක්‍රියාකාරීමට ද පාංණ සංරක්ෂණයට ද වායුගෝලයේ ඇති වාතයෙහි ගුණාත්මකභව පාලනය කිරීමටද දායක වී ස්වභාවික පාරිසරක තුළුනාවය ආරක්ෂා කරයි.

- පෙශව විවිධත්වය, පරිසරයේ ආහාර ජාල සහ ආහාර දාම පවත්වා ගැනීම සඳහා ද දායක වේ.
- පෙශව ගෝලයේ කාලගුණ හා දේශගුණ තත්ත්ව පාලනයට ද පෙශව විවිධත්වය දායක වේ.
- ගංවතුර, සුලි සුලිං. නාය යැමි. සුනාම් වැනි සමහර ස්වභාවික ආපදාවන් වැපැක්වීම සඳහා විවිධ පරිසර පද්ධති විවිධාකාරයෙන් දායක වේ.
- පලතුරු, ව්‍යුවහාරී සහ කුලුඩඩු වැනි ආහාර ද මූෂධ, වැනින් සහ කැගෙන් වැනි විවිධ රසායනික ද්‍රව්‍ය ද කෙදි වර්ග, දැව වර්ග ආදි විවිධ පෙශව නිෂ්පාදන ද සැපයීමට පෙශව විවිධත්වය දායක වේ.
- ඇතැම් ජීවී විශේෂවල අනිජනන මධ්‍යස්ථාන ලෙස ඇතැම් පරිසර පද්ධති වැදගත් වේ.
- උදා - කඩිලාන තෙත් ධීම් පරිසර පද්ධති
- පෙශව විවිධත්වයෙන් වැඩි රටවල් ලෙස්ක උරුම බවට පත් වේ. විභැංශීන් පෙශව විවිධත්වය රටක සමෘද්ධීමත්ව වැඩි දියුණු කරයි.
- පාරිසරක සංවාරක කර්මාන්තයේදී පෙශව විවිධත්වයට ඉහළ වට්නාකමක් හිම් වේ.
- රටක අධ්‍යාපනික, සංස්කෘතික හා සෞන්දර්යාත්මක වට්නාකම වැඩි කරලීමට පෙශව විවිධත්වය දායක වේ.
- උගු වන ලෙස්ක ආහාර හිගය හමුවේ වැඩි නිෂ්පාදන හැකියාවක් සහිත කෙටි කළකින් වැඩි අස්වනු දෙන පැලිබේදවලට ඔරෝත්තු දෙන පෙශව ප්‍රහේද බිභිකිරීම සඳහා ජීවීන් සතු ජාන විවිධත්වය භාවිතා වේ.

- ජේව විවිධත්වය තුළීන් පරිසරයේ සොන්ද්‍රෝගාත්මක වටිනාකම වැඩි කරයි.
- සහ්ස්‍රන් පරිසර පද්ධතියකින් මිනිසා වෙත උරුම කරන අධ්‍යාත්මක සුවිය, කායික සහ මානසික සුවිපත් බව වර්ධනය කරම්න් අධ්‍යාත්මක සුවිය වර්ධනය කරයි.

මෙවන් අගනා භාවිතයන් , අගයන් සහ ගුණාංගන් උරුම කරදෙන ජේව විවිධත්වයට ද තර්ජන ව්‍යුත්ල වෙමින් තිබේ. විබැවින් ජේව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ පිළිබඳ දැනුවත් වීම වැදුගත් වේ.

### ජේව විවිධත්වය කෙරෙහි බලපා ඇති තර්ජන

ඇතැම් මානුෂීය ත්‍රියාකාරකම් සහ ස්වභාවික හේතුන් ජේව විවිධත්වය කෙරෙහි අනිතකර ආකාරයට බලපෑම් සිදුකරයි. ජීවින්ගේ වාසස්ථාන විනාශ වී යාම භා බෙදී යාම, පරිසර පද්ධතින් තුළ ආගන්තුක ආක්‍රමණයේ ප්‍රති විශේෂ ව්‍යුත්ත වීම, බැලක්ටී තර්ජනය, ජේව සම්පත් අධික ලෙස පර්හෙළත්තා කිරීම, පරිසර දූෂණය, කෘෂිකර්මාන්තයේ දී සිදුවන ජාන සංඛාරය, ජේව සොරකම සහ ජේව මංකොල්ලය, දේශගුණයේ සිදුවන වෙනස් වීම්, ස්වභාවික ව්‍යුත් සහ මිනිස්‍රන්ගේ සමාජ භා ආරක්ෂා ගැටිල් ජේව විවිධත්වය කෙරෙහි බලපා ඇති තර්ජන ලෙස හඳුනාගෙන ඇත.



තලංගම වැවඥාණිත ආක්‍රමණයේ ගාක විශේෂ පැනිර් යන ආකාරය  
(මුළුගු - ජාකාරුප එකතුව: කේ. ඒ. ඒ. කේ පෙරේරා)

සොබාදහම, ජේව විවිධත්වයට අවකාශය සපයයි. ජේව විවිධත්වය, සොබාදහමේ පැවැත්ම සඳහා ඉඩහසර සලසයි. විබැවින් තිරසාර පරිසරයක් පවත්වා ගැනීම සඳහා ජේව විවිධත්වය ආරක්ෂා කිරීම අපගේ යුතුකමයි. ජේව විවිධත්වය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම පහත දක්වා ඇති ආකාරයට සිදු කළ හැකිවේ.

- මුළු ස්ථානවල සිදු කෙරෙන ස්ථානීය සංරක්ෂණය (In-situ conservation)

ජීව විශේෂ ඔවුන් ජීවත් වන පරිසර පද්ධතිය තුළදීම ආරක්ෂා කර සංරක්ෂණයට ලක් කිරීම ස්ථානීය සංරක්ෂණය නම් වේ. අනය නුම්, වනෝද්‍යාන, ආරක්ෂක ස්ථාන සහ රක්ෂිත ලෙස නම් කර ලෙස නම් කර ඇති ප්‍රදේශවල ජේව විවිධත්වය සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණයේ දී සිදු වේ.

- මුළු ස්ථානවලින් බැහැර ව සිදු කෙරෙන පරිඛාතිර සංරක්ෂණය (Ex-situ conservation)

ඡේ විශේෂ ඔවුන් ප්‍රවත්වන ස්වාභාවික වාසස්ථානවලින් ඉවතට ගෙන ගොස් වෙනත් ආරක්ෂිත ස්ථානයක පවත්වා ගනීමින් ආරක්ෂා කිරීම පරිඛාතිර සංරක්ෂණය නම් වේ. උදෑනිද උද්‍යාන, සත්ව උද්‍යාන, ජාත බැංකු සහ වන උයන්වල සිදු කෙරෙන සංරක්ෂණය මේට අභාෂ වේ.

### පෙළ විවිධත්වය ආරක්ෂා කිරීම

පෙළ විවිධත්වයේ තිරසර පැවැත්ම තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී පෙළ විවිධත්වය කෙරෙහි බලපාන තරේපන මැයි පැවැත්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වේ. ඩී අනුව ඡේවින්ගේ වාසස්ථාන අනිම් වීමට ඉඩ නොදී, බෙදී යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීම, පරිසර පද්ධතීන් තුළ ආගන්තුක ආනුමත්තු ජීවී විශේෂ ව්‍යාප්ත්වීම, වැළැක්වීම, පරිසර දූෂණය වැළැක්වීම, පරිසර හිතකාම් කෘෂිකර්මාන්තයක් සඳහා යොමුවීම, පෙළ සොරකම සහ පෙළ මංකාල්‍රය වැළැක්වීම, සමාජ අර්ථීක හේතුන්වල අභිජකර බලපෑම් වැළැක්වීම, රැක් රෝපණය කර රැක ගැනීම, පෙළ සම්පත් තිරසර ලෙස පරිනැශනය කිරීම සහ පරිසර හිතකාම් ජීවන රාජ්‍යකර යොමුවීම වැනි කටයුතු තුළින් පෙළ විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා දායක විය හැක.

පෙළ විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා දේශීය සහ ගෝලීය වශයෙන් විවිධාකාරයේ සම්මුතින්, ප්‍රයුජ්ජීන් සහ වෙනත් නීතිමය අනුපනත් බහුලව නිඩුනිද පෙළ විවිධත්ව සංරක්ෂණය සඳහා ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් වේ. පෙළ විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මැයි 22 වන දින “ලෝක පෙළ විවිධත්ව දිනය” ලෙස නම් කර ඇත. පරිසරයේ තිරසාර බව පවත්වා ගැනීම සඳහා වැදගත් වන පෙළ විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා පරිසර හිතකාම් ආකාරයට දායක වීම ලෝවැසි ජනතාවගේ යුතුකම සහ වගකීම වනු ඇත.

(පොතපත, අන්තර්ජාලය, දැනුම භාවිතයෙන් රචනා කරන ලදී)

